



සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව
 සබරගමුව පළාත් සභාව
 கூட்டுறவு அபிவிருத்தித் திணைக்களம்
 சபரகமுவ மாகாண சபை
 Department of Co-operative Development
 Sabaragamuwa Provincial Council

ප්‍රධාන කාර්යාලය
 பிரதான அலுவலகம் 045 2231866
 Head Office
 ෆැක්ස්
 தொலைநகல் 045 2228049
 Fax



පළාත් සභා සංකීර්ණය, නව නගරය, රත්නපුර. மாகாண சபைக் சட்டபிடத் தாகுதி. புதிய நகரம் இரத்தினபுரி Provincial Council Complex, New Town , Ratnapura.

මගේ අංකය: }
 எனது இல: } DCD/AC/02/
 My No: }

ඔබේ අංකය: }
 உமது இல: }
 Your No: }

දිනය: }
 திகதி: } 2020/04/08
 Date }

සබරගමුව පළාතේ සියලුම ලියාපදිංචි සමුපකාර සමිතිවල
 ගරු සභාපති වරුන් වෙත,

**කොරෝනා ආපදා තත්වය සලකා සමිති වලින් ලබා දී ඇති ණය මුදල් අය කිරීම
 සම්බන්ධව සහන ලබාදීම**


වර්තමානයේ රට තුළ උද්ගත වී ඇති ආපදා තත්වයෙන් පීඩාවට පත්ව
 ඇති සාමාජිකයින් සහ ආශ්‍රිත සාමාජිකයන් සම්බන්ධයෙන් සහනදායී වැඩසටහනක්
 ක්‍රියාත්මක කිරීම සමුපකාර සමිතිවල වගකීමක් සහ යුතුකමකි.

02. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020-03-24 දිනැති 2020 අංක 04 දරණ
 කෝවිඩ් 19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සහන සැලසීම
 සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග යන වක්‍රලේඛනය මගින් වාණිජ බැංකු , විශේෂිත
 බැංකු සහ ලීසිං සමාගම් වෙත ණය සහ ලීසිං පහසුකම් ලබා ගත්
 ගණුදෙනුකරුවන් වෙත සහන සැලසීම පිලිබඳ උපදෙස් ලබාදී ඇත.

03. එසේ සහන ලබාදීමේදී ඔබ සමිති විසින් පහත කරුණු පිලිබඳව ද අවධානය
 යොමු කර සමිතියේ පැවැත්මට සහ ද්‍රවශීලතාවයට බලපෑමක් සිදු නොවන අයුරින්
 සාමාජිකයන්ට සහ ආශ්‍රිත සාමාජිකයන්ට සහන ලබා දීමට සුදුසු වැඩසටහන් සහ
 ක්‍රමවේදයන් අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ මත ක්‍රියාත්මක කරන ලෙස කාරුණිකව
 දන්වමි.

- I. 2020-03-01 දින සිට කල්පසු ණය වාරික නොතිබීම
- II. ණය වාරික ගෙවීමේ සහනය ණය වාරිකයට පමණක් සීමා කර පොළිය පෙර පරිදි අය කර ගැනීම (මාර්තු 01 සිට මැයි 31 දක්වා)
- III. මේ යටතේ සහන අවශ්‍ය ගනුදෙනුකරුවන් වෙතින් ඒ පිළිබඳව විධිමත් ඉල්ලීමක් ලබා ගැනීම
- IV. සමිතිය ඉල්ලීම් කරන අවස්ථාවේදී නැවත ගෙවීම් ආරම්භ කිරීමට අදාළ වගන්තිද ඇතුළත්වන පරිදි සහන ඉල්ලීම් කරන ණයකරු සමග ගිවිසුමකට එළඹීම පිළිබඳව සලකා බැලීම (එසේ ගිවිසුමට එළඹෙන්නේ නම් එම ගිවිසුම අදාළ බැංකු ශාඛාවල ප්‍රදර්ශනය කිරීම)
- V. රටේ පවතින තත්ත්වය පදනම් කරගෙන ඉහත ගිවිසුම් දීර්ඝ කර ගැනීම සම්බන්ධව අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණය කිරීම

Handwritten signature



ඒ.එම්.පී. අරන්දර,
 සමුපකාර සංවර්ධන කොමසාරිස් / රෙජිස්ට්‍රාර්,
 සබරගමුව පළාත.

පිටපත -
 සමුපකාර සංවර්ධන කොමසාරිස් / රෙජිස්ට්‍රාර් - රේඛීය දෙපාර්තමේන්තුව : කරු දැ ගැ ස
 සමුපකාර සංවර්ධන සංවර්ධන කොමසාරිස් - කැගල්ල - කරු අ ක ස
 සමුපකාර සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන් - කරු අ ක ස